



Regional Fisheries Livelihoods Programme for South and
Southeast Asia (RFLP)
(GCP/RAS/237/SPA)

Gender Analysis: Negombo and Puttalam Districts, Sri Lanka

November 2011

Disclaimer and copyright text

"This publication has been made with the financial support of the Spanish Agency of International Cooperation for Development (AECID) through an FAO trust-fund project, the Regional Fisheries Livelihoods Programme (RFLP) for South and Southeast Asia. The content of this publication does not necessarily reflect the opinion of FAO, AECID, or RFLP."

All rights reserved. Reproduction and dissemination of material in this information product for educational and other non-commercial purposes are authorized without any prior written permission from the copyright holders provided the source is fully acknowledged. Reproduction of material in this information product for resale or other commercial purposes is prohibited without written permission of the copyright holders. Applications for such permission should be addressed to:

Chief
Electronic Publishing Policy and Support Branch
Communication Division
FAO
Viale delle Terme di Caracalla, 00153 Rome, Italy
or by e-mail to:
copyright@fao.org

© FAO 2011

1. Background and Objectives

RFLP Sri Lanka is now in its 2nd year in implementation of project activities. A two-day gender training workshop was implemented in July 2011 in order to improve gender mainstreaming capacities of the RFLP team in Sri Lanka. It was further understood that community level analysis was needed to ensure effective gender mainstreaming in project activities. It was also decided to implement such analysis prior to the 2011 reflection workshop and the 2012 workplan preparation so that the mainstreaming of gender could be ensured during the planning process.

Accordingly, a gender analysis was implemented during the month of November 2011 in order to understand the gender differences in the division of labor and the access to and control over resources and practical needs and strategic interests of women and men in the districts of Negombo and Puttalam. The specific objectives of the assessment were;

1. To understand the gender differences in the division of labor at household and community level
2. To analyze the level of access to and control over resources by gender
3. To identify the level of mobility by gender and by purpose

2. Methodology

Primary data were collected from eight communities in Negombo and Puttalam using four men's and four women's group discussions. A total of 80 community members (40 men and 40 women) participated in the group discussions. Four different tools were used to collect data as follows.

2.1 Tools

Tool 1: Gender-disaggregated seasonal activities calendar

This tool was used to generate information on the gender-based division of labor and responsibilities in livelihood systems and resource management. This is a type of a calendar that identifies livelihood tasks and categorizes responsibilities by season, gender, age, and intensity of activity. It highlights community constraints such as drought or flood seasons, hungry periods, or even local cultural events, which should be factored into project planning.

Tool 2: Daily activity schedule

This tool generates information on gender based daily activities of a rural fishing household in the project area. Data were collected separately for the categories of adult men, adult women, girls, boys and elderly persons in a family for a typical weekday and weekend.

Tool 3: Gender resource mapping

This tool was used to present the rural landscape as an arena of complementary and/or conflicting relationships between men, women, and children in regard to natural resources.

The 'gender map' represents men, women, and children as distinct land user groups and thereby clarifies the intra-household division of control (C), responsibility (R), and labor (L) of resources and related activities.

Tool 4: Gender based mobility map

This tool generates information on gender based mobility of a rural fishing household in the project area. The movements (and frequencies) of adult men, adult women, girls and boys were drawn using four different colours.

2.2 Group Discussion Schedule

Location	Date, Session	Type	Tools	Facilitators
Negombo	17 th morning	Men	Seasonal + Daily calendar	Nishan , Subashini
		Women	Resource + Mobility map	Angela, Manoja
	17 th afternoon	Men	Resource + Mobility map	Angela, Manoja
		Women	Seasonal + Daily calendar	Nishan , Subashini
Puttalam	18 th morning	Men	Seasonal + Daily calendar	Nishan , Subashini
		Women	Resource + Mobility map	Angela, Manoja
	18 th afternoon	Men	Resource + Mobility map	Angela, Manoja
		Women	Seasonal + Daily calendar	Nishan , Subashini

Data were collected as per the schedule below.

3. Results and Discussion

3.1 Daily routine of a fishing household

3.1.1 Men

The daily routine chart prepared by the men's group in the Duwa and Pitipana area in Negombo shows that a typical fisher in the area starts his day at around two o'clock in the morning. He spends nearly five hours at sea and comes back around eight in the morning. He further spends around another four hours at the beach for net clearing, fish sorting and loading and some time even for the selling of his catch. In the afternoon the fisher sleeps for around three to four hours and then goes to mend nets which takes till six in the evening. Meeting fellow fishers / friends is also a routine activity which usually happens from around six to eight in the evening. The small-scale fishers in this area generally go fishing as a team and during these evening meetings they discuss their schedule for the next day.

3.1.2 Women

The women in this area spent around 11 hours a day to do their household work including cooking, washing, cleaning, shopping and childcare. Another three to four hours was spent for rest and leisure during the household work in which they watched television. The contribution of women in fisheries activities is limited in this area. Small numbers of women support their husbands to clear and mend nets. It was found that this lack of women's involvement is mainly due to the distance as their houses are located some two kilometers from the beach.

3.1.3 Children

Children go to school in the morning and do their home work and play in the afternoon. Involvement of children in fishing activities was not reported in any of these areas since none of the fishers want their children to become fishers.

3.1.4 Variations

- The daily calendar of women in Kuttiduwa area in Negombo is quite different from the Duwa and Pitipana area (please refer to annex 01). This area is very close to the beach and the involvement of women in fisheries activities is high compared to Duwa and Pitipana. They spent around eight hours per day for net clearing and mending, fish selling and dried fish making. Some women work as daily paid laborers at the large scale dried fish making sites.
- The daily routine changes completely when the fish catch is high compared to an average day. Then the net clearing, sorting and selling are completely carried out by the women while fishermen carry out two rounds of fishing in a day.
- There is a quite different routine reported from the fishers in Usawatakeyyawa in Negombo since they are mainly involved in prawn fishing. They wake up around 5 o'clock in the morning and carry out several rounds of fishing in a day.
- The fishers in Sinnapaduwa in Puttalama reported two rounds of fishing in a day; one in the morning and one in the afternoon.
- Women in Sinnapaduwa area support their husbands in net clearing, fish sorting and selling, other than the routing household activities.

Table 01: මගමුව සුළු පන්න ධීවර ජනතාවගේ දෛනික ජීවන වර්ෂාවන්
Daily calendar of the fisher community of the Duwa and Pitipana in Negombo- weekdays

පිරිමි කණ්ඩායම -men group

වෙලාව Time	වැඩිහිටි පිරිමි Adult men	වැඩිහිටි ගැහැණු Adult women	පිරිමි ළමුන් Boy	ගැහැණු ළමුන් Girl	මහළු elderly
01.00 am					
02.00 am	නැගිටීම මසුන් මැරීමට පිටත්ව යාම wake up and go fishing	පිබිදීම/සැමියාට තේ සැදීම/ අවශ්‍ය කටයුතු සකසා දීම/ආපසු නින්දට යාම Wake up and help husband to go fishing, go back to sleep			
03.00 am					

04.00 am					
5.00 am		නැවත පිබිදීම/ ආහාර පිළියෙල කිරීම/ලුණු පාසල් යාමට සූදානම් කිරීම wake up/prepare breakfast/prepare children for schooling	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school	
6.00 am					
7.00 am			පාසල් යාම go to school	පාසල් යාම go to school	
8.00 am	ගොඩබිමට පැමිණීම/ මාළු බෙරීම/ විකිණීම/ පැටවීම/ පසු දිනයට බෝට්ටුව සූදානම් කිරීම /නිවසට පැමිණීම	නිවසේ වැඩ කටයුතු household work	පාසල් කාලය at school	පාසල් කාලය at school	
9.00 am					
10.00 am					
11.00 am	return to land/net clearing/loading	Watch TV TV බැලීම			
12.00 pm	fish/preparing the boat for the next day/return home	ආහාර පිළියෙල කිරීම prepare lunch			
1.00 pm	කෑම කා නින්දට යාම have lunch and go to sleep	කෑම කා නින්දට යාම have lunch and go to sleep			
2.00 pm		නැගිටීම/ ලුණුගේ වැඩ කටයුතු සොයා බැලීම wake up and attend to children's and household work	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine	
3.00 pm					
4.00 pm	නැගිටීම/තේ පානය wake up/have tea	තේ පිළියෙල කිරීම වැල්ලට ගොස් සැමියාට දැල් අලුත්වැඩියා කටයුතු වලට සහාය වීම prepare tea/go to the beach and help the husband with net mending work	පාසල් කටයුතු/ සේලම් කිරීම school work/play	පාසල් කටයුතු/ සේලම් කිරීම school work/play	
5.00 pm	වැල්ලට යාම/ දැල් අලුත් වැඩියාව/ දැල් පැටවීම/ තෙල් ගැසීම				
6.00 pm	go to the beach/mend nets/load nets/pump oil				
7.00 pm	යහළුවන් මුණ ගැසීම meet friends	යහළුවන් මුණ ගැසීම meet friends	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine	
8.00 pm		ආහාර පිසීම			
9.00 pm	TV බැලීම /ආහාර ගැනීම return home/watch TV/dine/	TV බැලීම /ආහාර ගැනීම watch TV/dine/	නින්දට යාම sleep	නින්දට යාම sleep	
10.00 pm	නින්දට යාම go to sleep	නින්දට යාම go to sleep			

3.1.5 Recommendations

1. Provide net mending and fish handling training for fisher women
2. Carry out alternative livelihood activities for fisher women in Pitipana and Duwa to use their leisure time for productive work so as to obtain an income. This will reduce the level of vulnerability in these households and will empower women through their engagement in economic activities.
3. Involvement of men in household work like cooking, washing, cleaning etc. prevails at a minimum level. Care should be taken with the introduction of livelihood activities targeted at women to avoid possible negligence of child care and protection. An awareness raising campaign should be held to obtain the support of men in household activities.
4. Arranging community meetings and trainings in Sunday will increase the participation since Sunday is the only off day for fishers.

3.2 Seasonal Activities

3.2.1 Stress Periods

Fishers have low income during the off season from June to August. However, this situation is different in Negombo since they have the possibility to go fishing even in the rough sea (off season). This is mainly due to the lagoon, which provides a kind of shelter for the fishers during bad weather conditions. Their low income period is the fishing season (October to February) due to low catch during this period. Illnesses mainly occur during the months of November and December due to the heavy rain during that period. Important religious festivals happen during August and they spent about three weeks participating in these events.

3.2.2 Cooking and Child care

These activities are mainly done by women throughout the year.

3.2.3 Seasonal Migration

Around 75 percent of fishers in Puttalam migrated to the Northern and Eastern part of the country during the period of March to July (off season). However the migration period of fishers in Negombo is from November to February. Depending on family conditions (if the children are at school or if they can stay with grandparents), the couple (husband and wife) may migrate together. On those occasions, women will carry out the post-harvest activities and engage in other ancillary work.

The women in Puttalam undertake for daily paid labour work from March to September since the income from fishing is low during this season.

3.2.4 Home gardening and animal husbandry


Home gardening and animal husbandry were reported during the group discussions in Puttalam. Women are involved in these activities throughout the year and there is no specific season for this.

3.2.5 Fishing activities

Most fishing activities, including net clearing, mending and selling are done by men in Duwa and Pitipana in Negombo. However, as pointed earlier, this is very different in Kuttiduwa area in Negombo and in Puttalam, since women are involved in almost all fishing related activities except going out to the sea.

In Negombo, fishers more frequently go to the sea during the off season of June, July and August since their harvest is very high compared to October to April and they get better a price. The Negombo lagoon provides some sort of shelter and protection from the rough sea conditions enabling easy access to the sea during the off season. However, this situation is completely different in other areas and fishers rarely go to the sea during the off season.

Figure 01: Seasonal Calendar in Duwa and Pitipana, Negombo



- සටහන් Notes
- කම්මලයයන් ඉටිලා දිනේ මාසය සම්බන්ධයෙන් නොගෙදේ Normally they do not go for fishing on Sundays
 - ඵංසක් කාලය Off season - ජූනි සිට අගෝස්තු දක්වා කාලය June to August වලදී කාලය Season - මාසය කාලයක් සිටි වලදී කාලයක් වීමේ වට පළවේ.
- මාසය කාලය Two Monsoon seasons
- මැයි සිට අගෝස්තු දක්වා කාලය from May to August
 - දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය from December to February
- කම්මලයන් ලෙස ගත් කල අද මියලුවේ වැඩි වීමට හේතු වන්නා වූ වර්ග ක්‍රමයන් කාලයෙන් කාලයට වෙනස්වීම්, පල්ලි සම් කල සහ වර්ග ක්‍රමයන් සිව්සේ සහ වර්ග ක්‍රමයන් මඟ වෙනස්වීම, කාලය කැරීම සහ වර්ගයන්ද සහ වර්ග ක්‍රමයන් වල කාලය සිටි. ඵංසක් ඇති වූ ක්‍රමයන් කාලයෙන් වර්ග ක්‍රමයන් වලින් ඇති වී සිටීමට හේතු වේ. In general most of women in fisheries societies do not involve in fishing activities except in few societies. Distance from the sea to home is affected for the involvement of women in fishing activities
 - 90% කට වඩා වැඩි පිරිසට සිව්සේ ඇති පමණක් පමණක් 5 කට වඩා අල්ලා වැඩි ක්‍රමයන් කාලයෙන් ගෙවනු ලබන කාලය අති පිරිමි කාලය සිව්සේ සහ වර්ග ක්‍රමයන් 2% කට වඩා අල්ලා වැඩි ක්‍රමයන්. More than 90% own less than 5 perches hence only 2% or less involve in home gardening and animal husbandry.
 - අධිකයන් පමණක් බලය කල අද කාලය වර්ග ක්‍රමයන් වල වෙනස්වීම් සහ පිරිසිදු කල පිරිසිදු කල කාලය සිව්සේ සහ වර්ග ක්‍රමයන් සිව්සේ සහ වර්ග ක්‍රමයන් වලින් ඇති වූ ක්‍රමයන්. Fishermen say that the houses are more clean and organized now than before as the women are not engaged in fishing activities.

3.2.6 Recommendations

1. Fishers mortgage their jewelry mainly during the low income periods to meet household cash necessities. Sometimes they borrow money at a high interest rate. It was revealed that household cash management is mainly done by women. Implementing cash management training for women is necessary to create saving habits and thereby improve their livelihoods.
2. Organizing significant project activities during the month of August should be avoided since fishing communities go on pilgrimages during this time.
3. Sustainability of some activities could be questioned due to seasonal migration of fishers. This should be taken into consideration particularly when preparing a project exit strategy
4. Lack of income during the off season is a significant problem in Puttalam compared to Negombo. Priority must be given to the communities in Puttalam for alternative livelihood development.
5. Promotion of home gardening and animal husbandry is recommended for Puttalam as alternative livelihood activities.
6. Promotion of dried fish making activities for women in Duwa and Pitipana will be an opportunity for them to spend their time carrying out productive work.
7. Inclusion of women's groups in the co-management process is highly recommended. Priority should be given to Puttalam this since there is a significant contribution by women in this area. The inclusion of women as members should be promoted. It is also important to consider the possibility of creating groups for women (i.e. processing or marketing group).

3.3 Access to resources and gender based mobility

The resources and mobility map in Negombo shows the regular movement of women to the 'night bazar', which is a night market held twice in a month targeting customers from fishing communities. The respondents revealed that women used to spend a lot of money at the 'night bazar' buying fancy items unnecessarily. This emphasizes the need for cash management training for the women as recommended earlier.

There was no significant movement by children to the fishing sites indicating that child labour does not seem to be a significant problem in the area.

Frequent movement of fishers to the middleperson / boat owner could be seen in the mobility map of Puttalam but not in Negombo. This is explained by the problem in Puttalam of access to markets.

The resource maps in Puttalam clearly show access to agricultural lands as a combined activity of both men and women. However, the fishing communities in greater Negombo area have access to smaller pieces of land which are not large enough for a house. They rarely do home gardening and animal husbandry due to lack of land availability. Making dried fish is mainly done by women in Puttalam as an extra income activity.

3.3.1 Recommendations

1. Access to ice was reported as a major problem in Puttalam. It is mainly controlled by a village middleperson, who uses it as a instrument of undue influence over the fishers. It is recommended to consider installation of community owned ice plants as a solution to this problem.
2. Land-based alternative income activities are recommended for Puttalam.

මගමුව සුළු පන්න ධීවර ජනතාවගේ දෛනික ජීවන වර්ෂාවන්
Daily Calendar of the fisher community of the Negombo- weekdays
 කාන්තා කණ්ඩායම -women group
17-11-11

කරවල රැකියාවේ නිරතවන්නන්ගේ දින වර්ෂාව තද අකුරෙන් දැක්වේ
 Those who engage in dried fish processing are indicated in bold text

වේලාව Time	වැඩිහිටි පිරිමි Adult men	වැඩිහිටි ගැහැණු Adult women	පිරිමි ළමුන් Boy	ගැහැණු ළමුන් Girl	මහළු elderly
01.00 am	නැගිටීම මසුන් මැරීමට පිටත්ව යාම wake up and go fishing	පිබිදීම/සැමියාට තේ සැදීම/ අවශ්‍ය කටයුතු සකසා දීම/ආපසු නින්දට යාම Wake up and help husband to go fishing			
02.00 am					
03.00 am					
04.00 am					
5.00 am	පිබිදීම/ ලෙල්ලමට ගොස් මසුන් මිලදීගැනීම wake up and go to the fish market to buy fish	නැවත පිබිදීම/ ආහාර පිළියෙල කිරීම/ළමුන් පාසල් යාමට සුදානම් කිරීම wake up/prepare breakfast/ prepare children for schooling	පිබිදීම/ සුදානම් ව පාසල් යාම wake up/get prepared to go to school	පිබිදීම/ සුදානම්ව පාසල් යාම wake up/get prepared to go to school	
6.00 am					
7.00 am			go to school	go to school	
8.00 am	ගොඩබිමට පැමිණීම/ මාළු බේරීම/ විකිණීම/ පැටවීම/ පසු දිනයට බෝට්ටුව සුදානම් කිරීම /නිවසට පැමිණීම	වැල්ලට යාම/ මාළු විකිණීම/ මාළු මිලදී ගැනීම go to the beach/selling fish/buy fish	පාසල් කාලය at school	පාසල් කාලය at school	
9.00 am					
10.00 am					
11.00 am					
12.00 pm	return to land/net clearing/selling fish/mend nets/loading fish/preparing the boat for the next day/return home	නිවසට පැමිණීම/ දිවා ආහාරය පිළියෙල කිරීම return home, prepare lunch			
1.00 pm	දිවා ආහාරය/ නින්දට යාම have lunch and go to sleep	දිවා ආහාරය have lunch			
2.00 pm		වැල්ලට යාම/කරවල වේලීම go to beach/ engage in dried fish processing	නිවසට පැමිණීම/ දිවා ආහාරය ගැනීම retun home/dine	නිවසට පැමිණීම/ දිවා ආහාරය ගැනීම retun home/dine	
3.00 pm			පන්ති යාම go for tuition classes	පන්ති යාම go for tuition classes	
4.00 pm	පිබිදීම/ තේපානය wake up/have tea	නිවසට පැමිණීම /තේ පිළියෙල කිරීම return home/prepare tea			
5.00 pm	වැල්ලට යාම/ දැල් වෙළුම් බැඳීම/දැල් පැටවීම/ තෙල් ගැසීම go to the	නැවත වැල්ලට යාම/ කරවල වේලීම go to beach/ engage in dried fish processing			

6.00 pm	beach/mend nets/load nets/pump oil	නිවසට පැමිණීම/ ළමුන් ගේ කටයුතු සොයා බැලීම/ රාත්රී ආහාර පිළියෙළ කිරීම return home/attend to children with their school work/ prepare dinner	නිවසට පැමිණීම/ TV බැලීම සෙල්ලම් කිරීම return home/watch tv/play	නිවසට පැමිණීම/ TV බැලීම සෙල්ලම් කිරීම return home/watch tv/play	
7.00 pm	නිවසට පැමිණීම return home		පාසල් වැඩ කටයුතු school home work	පාසල් වැඩ කටයුතු school home work	
8.00 pm	යාඥා කිරීම pray	යාඥා කිරීම pray	යාඥා කිරීම pray	යාඥා කිරීම Pray	
9.00 pm	TV බැලීම /ආහාර ගැනීම watch TV/dine/ ගැනීම	TV බැලීම /ආහාර ගැනීම watch TV/dine/ ගැනීම	TV බැලීම /ආහාර ගැනීම නින්දට යාම watch TV/dine/go to sleep/	TV බැලීම /ආහාර ගැනීම නින්දට යාම watch TV/dine/go to sleep/	
10.00 pm	නින්දට යාම go to sleep	නින්දට යාම go to sleep			

Those who do not attend school help in fishery activities/household activities

Elderly, who are able, would help in either in household activities/taking care of young children and/or in dried fish activities

- පාසල් නොයන ළමුන් නිවසේ කටයුතු හෝ ධීවර කටයුතු සඳහා සහාය වේ
- හැකියාවක් පවතින මහළු අය නිවසේ කටයුතු, ළමුන් රැකබලාගැනීම හෝ කරවල සෑදීමේ කටයුතු වලට සහාය වේ.

සුත්තලම සුළු පන්න ධීවර ජනතාවගේ දෛනික ජීවන වර්ෂාවන්
Daily Calendar of the fisher community of the Puttalam- weekdays

පිරිමි කණ්ඩායම -men group
18-11-11

Activities of the lagoon fishers are indicated in bold text

කලසු ධීවරයින්ගේ කටයුතු තද පැහැයෙන් දක්වා ඇත.

Time	Adult men	Adult women	Boy	Girl
01.00 am				
02.00 am	නැගිටීම මසුන් මැරීමට පිටත්ව යාම wake up and go fishing	පිබිදීම/සැමියාට තේ සෑදීම/ අවශ්‍ය කටයුතු සකසා දීම/ආපසු නින්දට යාම Wake up and help husband to go fishing, go back to sleep		
03.00 am				
04.00 am	නැගිටීම මසුන් මැරීමට පිටත්ව යාම wake up and go fishing			
5.00 am		නැවත පිබිදීම/ ආහාර පිළියෙල කිරීම/ලමුන් පාසල් යාමට සූදානම් කිරීම wake up/prepare breakfast/ prepare children for schooling	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school
6.00 am				
7.00 am			පාසල් යාම go to school	පාසල් යාම go to school
8.00 am	ගොඩ බිමට පැමිණීම/ දැල් බේරීම/ මාළු විකිණීම /නිවසට යාම return to land/net clearing/sell fish/return home	ගෙදර වැඩ කටයුතු, සතුන්ට ආහාර දැමීම/ වැල්ලට යාම/ දැල් බේරීම/ මාළු විකිණීමට උදව් වීම/ household work, feed animals , go to the beach, assist net clearing, assist sorting fish, assist to selling fish,	පාසල් කාලය at school	පාසල් කාලය at school
9.00 am				
10.00 am				
11.00 am		නිවසට පැමිණීම/ ආහාර පිසීම		
12.00 pm		return home/cook		
1.00 pm	ආහාර ගැනීම/ නින්දට යාම/ දැල් වැඩ have lunch/ have a nap/ net mending	ආහාර ගැනීම/ have lunch		
2.00 pm		ගෙවතු වගා/ රෙදි සේදීම/ නිවසේ අනෙකුත් වැඩ / ලමුන්ගේ කටයුතු Homegardening/ washing clothes/ other daily	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine
3.00 pm		household work, prepare tea, taking care of children,	පාසල් කටයුතු/ සේලෙම් කිරීම school work/play	පාසල් කටයුතු/ සේලෙම් කිරීම school work/play
4.00 pm	කලසුවේ මාළු ඇල්ලීමට යාම go fishing in the lagoon			
5.00 pm	මාළු ඇල්ලීමට මුහුදට යාම Go fishing in the sea			
6.00 pm	ගොඩබිමට පැමිණීම return to land	Assist net clearing දැල් බේරීමට සහාය දීම		
7.00 pm		TV බැලීමwatch TV	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine

8.00 pm	ගොඩබිමට පැමිණීම/දැල් බේරීම/මාළ විකිණීම/ ආපසු නිවසට පැමිණීම return to land/net clearing/sell fish/return home	Cook/ have dinner ආහාර පිසීම ආහාර ගැනීම/		
9.00 pm	TV බැලීම		නින්දට යාම sleep	නින්දට යාම sleep
10.00 pm	නින්දට යාම, go to sleep	නින්දට යාම go to sleep		

වලාල කාලය තුළ දී ඔවුන් රාත්රී 2 පමණ වන තුරු ධීවර කටයුතු වල නිරත වේ.
During the fishing season, fishing activities go on until 2.00 am

පුත්තලම සුළු පන්න ධීවර ජනතාවගේ දෛනික ජීවන වර්ෂාවන්
Daily Calendar of the fisher community of the Puttalam- weekdays

කාන්තා කණ්ඩායම -Women group
18-11-11

Time	Adult men	Adult women	Boy	Girl
01.00 am				
02.00 am	නැගිටීම මසුන් මැරීමට පිටත් ව යාම wake up and go for fishing	පිබිදීම/සැමියාට තේ සැදීම/ අවශ්‍ය කටයුතු සකසා දීම/ආපසු නින්දට යාම Wake up and help husband to go fishing, go back to sleep		
03.00 am				
04.00 am				
5.00 am		නැවත පිබිදීම/ ආහාර පිළියෙල කිරීම/ලමන් පාසල් යාමට සූදානම් කිරීම wake up/prepare breakfast/ prepare children for schooling	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school	පිබිදීම/ සූදානම් ව පාසල් යාම wake up/get prepared to go to school
6.00 am				
7.00 am			පාසල් යාම go to school	පාසල් යාම go to school
8.00 am	ගොඩබිමට පැමිණීම/ මාළු බේරීම/ විකිණීම/ පැටවීම/ පසු දිනයට බෝට්ටුව සූදානම් කිරීම /නිවසට පැමිණීම	ගෙදර වැඩ කටයුතු, සතුන්ට ආහාර දැමීම/ වැල්ලට යාම/ දැල් බේරීම/ මාළු විකිණීම household work, feed animals , go to the beach	පාසල් කාලය at school	පාසල් කාලය at school
9.00 am				
10.00 am				
11.00 am		net clearing, sort fish, sell fish,		
12.00 pm	return to land/net clearing/loading fish/preparing the boat for the next day/return home			
1.00 pm	ආහාර ගෙන නින්දට යාම have lunch and go to sleep	ආහාර ගැනීම/ නින්දට යාම have lunch and go to sleep		
2.30 pm	wake up, go to the beach, net mending , prepare the boat for the next trip,	නැගිටීම/ දර සෙවීම/ මල් වලට වතුර දැමීම/ අනෙකුත් නිවසේ කටයුතු/ තේ පිළියෙල කිරීම/ ලමුන්ගේ කටයුතු wake up/fetch fire wood, watering flowers and other daily household work, prepare tea, taking care of children,	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine	ආපසු පැමිණීම/ ආහාර ගැනීම return home/dine
3.00 pm				
4.00 pm				
5.00 pm	යහළුවන් මුණ ගැසීම meet friends		පාසල් කටයුතු/ සේලලම් කිරීම school work/play	පාසල් කටයුතු/ සේලලම් කිරීම school work/play
6.00 pm				
7.00 pm	යාඥා කිරීම pray	යාඥා කිරීම pray	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine	TV බැලීම /ආහාර ගැනීම Watch TV/Dine
8.00 pm	watch TV, go to sleep	ටීවී බැලීම හා නින්දට යාම watch TV and go to sleep		
9.00 pm			නින්දට යාම sleep	නින්දට යාම sleep
10.00 pm				

During the period of beach sein fishing, community engages in fishing activities till midnight.
Fishers go fishing twice a day (morning/evening) during the season.

සෘතුමය කාලසටහන පුත්තලම පිරිමි කණ්ඩායම
Seasonal Calendar – Male Group, Puttalam

විස්තරය Description	ජන. Jan	පෙබ. Feb	මාර්තු Mar	අප්‍රේල් Apr	මැයි May	ජූනි June	ජූලි July	අගෝස්තු Aug	සැප්. Sep	ඔක්. Oct	නොවැ. Nov	දෙසැ. Dec	වෙනත් කැමැති Remarks
විශේෂ (පීඩාකාරී) කාලයන් Stress period													
• වැඩ වැඩි කාලයන් Heavy workload	[Solid blue bar from Jan to Dec]												
• අඩුම අඩු කාලයන් Low income	[Red circle in Jan]												
• රෝග පීඩා ඇති කාලය illness	[Red circle in May]												
• අධික වියදම් ඇති කාලය Extra expenses	[Red circle in Jan]												
• ආයාමික කටයුතු විශේෂ යමක් යෙදෙන කාලය Religious activities / pilgrims	[Pink square in Jan, [Pink bar from Mar to Apr], [Pink bar from June to July]												
• පිට පළාත් වල වැඩට යා කාලය Migration for work	[Red circle in Jan]												
ගෘහස්ථ ක්‍රියාකාරකම් Household activities													
• උසාවි පිසීම Cooking	[Red circle in Jan]												
• ළමුන් සහ වැඩිහිටියන් බලා යැහීම Child / elderly care	[Red circle in Jan]												
• සත්ව පාලනය Animal husbandry	[Red circle in Jan]												
• ගෙවතු වගා කටයුතු Home gardening	[Red circle in Jan]												
• සාමාන්‍ය වැඩසටහන Routine household work	[Red circle in Jan]												
ධීර කටයුතු Fishing activities													
• මාළු ඇඳීම Fishing - මුහුද - කලුපුර	[Red circle in Jan]												
• මාළු විකිණීම Selling	[Red circle in Jan]												
• මාළු වේලිලි Producing dried fish	[Red circle in Jan]												
• දැල් කැඩීම සහස්තුව Net mending	[Red circle in Jan]												
• නෛට්‍රික සහස්තුව Boat maintenances	[Red circle in Jan]												

[Solid blue bar]	වැඩිහිටි පිරිමි Adult Male	[Dotted blue bar]	පිරිමි ළමයා	[Dotted red bar]	කඩින් කඩ Sporadic	[Solid black bar]	අධික Intense
[Red circle]	වැඩිහිටි ගැහැණු Adult Female	[Pink square]	ගැහැණු ළමයා	[Solid black bar]	අඛණ්ඩ Continuous		

සෘතුමය කාලසටහන මීගමුව පිරිමි කණ්ඩායම
Seasonal Calendar – Male Group, Negombo

විස්තරය Description	ජන. Jan	පෙබ Feb	මාර්තු Mar	අප්‍රේල් Apr	මැයි May	ජූනි June	ජූලි July	අගෝස්තු Aug	සැප්. Sep	ඔක්. Oct	නොවැ. Nov	දෙසැ. Dec	වෙනත් කරුණු Remarks
විශේෂ (පීඩාකාරී) කාලයන් Stress period													
• වැඩ වැඩි කාලයන් Heavy workload	■	■	■	■	■	■	■	■	■	■	■	■	චාංකන් කාලය අන්තරාදායි කාලයක් වුවත් මුහුණ අසුචිල වැඩියා though off season is a heavy risk season fish catch is high
• ආදායම් අඩු කාලයන් Low income	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• රෝග පීඩා ඇති කාලය illness	■	■	■	■	■	■	■	■	■	■	■	■	ගොඩ සුළං හා වැස්ස හේතුවෙන් රෝග බෝවීම හා පැතිරීම වැඩියා due to the landward winds and rain, spreading of diseases is high
• අධික වියදම් ඇති කාලය Extra expenses	■	■	■	■	■	■	■	■	■	■	■	■	ජන - පාසැල් කාලය පටන් ගැනීමත් සමග ඇතිවන වැඩිපුර වියදම් School expenses are high at the beginning of new terms ඔක් පැල්ලු මංගල්ල Oct - Church feasts දෙසැ නත්තල් Dec - Christmas
• ආගමික කටයුතු විශේෂ ගමන් යෙදෙන කාලය Religious activities / pilgrimages	■	■	■	■	■	■	■	■	■	■	■	■	75 % මුහුණ සහ තලවිල වන්දනාවේ යයි 75% go pilgrimages to Madu & Talawia Churches)
• පිට පළාත් වල වැඩට යන කාලය Migration for work	■	■	■	■	■	■	■	■	■	■	■	■	25% පමණ මන්නාමි යයි මෙයින් 5% පමණ පවුල් පිරිස් යයි(දරුවන් නොමැතිව) 25% migrates to Mannar district for fishing, 5% goes with families (without children)
ගෘහස්ථ ක්‍රියාකාරකම් Household activities													
• උපාංග පිසීම Cooking	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• ළමුන් සහ වැඩිහිටියන් බලා ගැනීම Child / elderly care	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• සත්ව පාලනය Animal husbandry	■	■	■	■	■	■	■	■	■	■	■	■	2% පමණ ගෙදර පරිභෝජනයට පමණක් 2% rare animals only for domestic consumption
• ගෙවතු වගා කටයුතු Home gardening	■	■	■	■	■	■	■	■	■	■	■	■	ඉතාමත්ම අඩුය very rare
• සිවසේ වැඩිපුර කටයුතු Routine household work	■	■	■	■	■	■	■	■	■	■	■	■	පාසැල් වැඩ නොමැති විට දරුවන් සිටින විට සාමාන්‍ය කටයුතු සඳහා යොදා ගනී Children participate in routine household activities during the holidays
ධීර කටයුතු Fishing activities													
• මාළු ඇඳීම Fishing	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• මාළු විකිණීම Selling	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• මාළු වේලීම Producing dried fish	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• දැල් කැපීම නැව්වලට Net mending	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• බෝට්ටු නැව්වලට Boat maintenances	■	■	■	■	■	■	■	■	■	■	■	■	

■	වැඩිහිටි පිරිමි Adult Male	■	පිරිමි ළමයා	කඩින් කඩ Sporadic	■	අධික Intense
■	වැඩිහිටි ගැහැණු Adult Female	■	ගැහැණු ළමයා	————	අඛණ්ඩ Continuous		

සටහන් Notes

1. සාමාන්‍යයෙන් ඉටිදා දිනයේ මත්ස්‍ය කර්මාන්තයේ නොයෙදේ Normally they do not go for fishing on Sundays
2. චාංකන් කාලය Off season - ජූනි සිට අගෝස්තු දක්වා යෙදේ from June to August
 වලාල කාලය Season - මොසම් කාලයන් හිදී වලාල කාලයන් විටින් විට පළවේ.
 මොසම් කාල දෙකකි Two Monsoon seasons
 - මැයි සිට අගෝස්තු දක්වා from May to August
 - දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා from December to February
3. සමස්ථයක් ලෙස ගත් කල අද මීගමුවේ වැඩි ධීර ක්‍රමයක් ප්‍රමාණයක කාර්මාන්තයක් ධීර කර්මාන්තයේ නියැලී නොසිටී. නමුත් නම් කල හැකි ධීර ක්‍රමයක් සිටියද ධීර කාර්මාන්තයේ මාළු වෙළඳාම, කටවල කැපීම සහ ධීරයින්ද සහය වීම වැනි කටයුතු වල නියැලී සිටී. වෙරළට ඇති දුර ප්‍රමාණයද කාර්මාන්තයේ ධීර කටයුතු වලින් ඇත් වී සිටීමට තුඩුදෙන කරුණකි. In general most of women in fisheries societies do not involve in fishing activities except in few societies. Distance from the sea to home is affected for the involvement of women in fishing activities
4. 90% කටත් වඩා වැඩි පිරිසකට හිමිව ඇත්තේ පරි 5කටත් අඩු හිමි ප්‍රමාණයක් බැවින් ගෙවතු වගා කටයුතු වල සහ සතුන් ඇති කිරීමේ නියැලී සිටින සංඛ්‍යාව 2% ටත් වඩා අඩු පිරිසකි. More than 90% own less than 5 perches hence only 2% or less involve in home gardening and animal husbandry.
5. අභිගතයන් සමඟ සකසා බලන කල අද කාර්මාන්තයේ ධීර කටයුතු වල නොයෙදුණත් තම ගෙවල් පිරිසිදු කර පිළිවෙලකට තබාගෙන සිටින බව ධීර පිරිමි ජනයා ප්‍රකාශ කරයි. Fishermen say that the houses are more clean and organized now than before as the women are not engaged in fishing activities.

සෘතුමය කාලසටහන මීගමුව කාන්තා කණ්ඩායම
Seasonal Calendar – Female Group, Negombo

විස්තරය Description	ජන. Jan	පෙබ Feb	මාර්තු Mar	අප්‍රේල් Apr	මැයි May	ජූනි June	ජූලි July	අගෝස්තු Aug	සැප්. Sep	ඔක්. Oct	නොවැ. Nov	දෙසැ. Dec	වෙනත් කරුණු Remarks
විශේෂ (පීඩාකාරී) කාලයන් Stress period													
• වැඩ වැඩි කාලයන් Heavy workload					■	■	■	■	■	■	■	■	මාස වැඩිපුර අලු වීම සහ කැටුලා කැපීම High fish catch and processing dried fish
• ආදායම් අඩු කාලයන් Low income	■	■	■	■							■	■	
• රෝග පීඩා ඇති කාලය illness	■	■	■	■							■	■	ජන සිට අප්‍රේල් වේගවත් රෝග, කහුල් පැළුම් සමඟ රෝග විශේෂයෙන් වැඩිවීම් සහ ළමුන්ට දෙසැ සිතල කාලය ඔබ්බේ Jan – Apr spreading of diseases, heel irritation and skin diseases sp for elderly and children Dec-Due to rainy season
• අධික වියදම් ඇති කාලය Extra expenses	■	■	■	■					■	■	■	■	ජන – පාසැල් කාලය පටන් ගැනීමත් සමඟ ඇතිවන වැඩිපුර වියදම් Jan- School expenses are high at the beginning of new terms අප්‍රේල් උත්සව April-New year festival ඔක් දෙසැ පල්ලි මංගල්ල මලවුන් දාන සහ සත්සව Oct- Dec –Church Festival, alms giving and Christmas
• ආගමික කටයුතු විනෝද ගමන් යෙදෙන කාලය Religious activities / pilgrims			■	■			■	■					75 % මවු සහ ගලවිල වන්දනාවේ ගම 75% go pilgrimages to Madu & Talawila Churches)
• සිට පළාත් වල වැඩා යන කාලය Migration for work	■	■	■	■							■	■	25% පමණ මත්කම් ගම මෙහෙය 5% පමණ පවුල් සමඟ ගම 25% migrate to Mannar district for fishing 5% go with families
ගෘහස්ථ ක්‍රියාකාරකම් Household activities													
• ආහාර පිසීම Cooking	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• ළමුන් සහ වැඩිහිටියන් බලා ගැනීම Child / elderly care	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• සත්ව පාලනය Animal husbandry	■	■	■	■	■	■	■	■	■	■	■	■	5% වඩා අඩු ප්‍රමාණයක් මෙහි නියැලේ Less than 5%
• ගෙවතු වගා කටයුතු Home gardening	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• නිවසේ පවිත්‍ර කටයුතු Routine household work	■	■	■	■	■	■	■	■	■	■	■	■	
සමාජ සේවා Social work													
ධීර කටයුතු Fishing activities													
• මාස ඇල්ලීම Fishing	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• මාස විකිණීම Selling	■	■	■	■	■	■	■	■	■	■	■	■	මැයි ජූනි ජූලි යන මාස වල මාස මිල වැඩි වේ During May, June, July fish prices are high
• මාස වේලුම් Producing dried fish	■	■	■	■	■	■	■	■	■	■	■	■	කැටුලා වේලුම් සඳහා පිටතින් මාස රැගෙන එයි උඟට භාග්‍යෙහිටි purchasing fish from outside areas for dried fish processing
• දැල් කැපීම Net mending	■	■	■	■	■	■	■	■	■	■	■	■	
• බෝට්ටු නඩත්තු Boat maintenances	■	■	■	■	■	■	■	■	■	■	■	■	

■	වැඩිහිටි පිරිමි Adult Male	■	පිරිමි ළමයා	කඩින් කඩ Sporadic	■	අධික Intense
■	වැඩිහිටි ගැහැණු Adult Female	■	ගැහැණු ළමයා	————	අඛණ්ඩ Continuous		

පුත්තලම
සම්පත් සහ ගමන් විස්තර සිතියම
Puttalam
Resources and Mobility map

